



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
AA3 විභාගය - 2016 ජනවාරි

(AA34) ක්‍රියාවලීන්, පාලනයන් සහ විගණනය
(Processes, Controls and Audit)

- **අයදුම්කරුවන්ට උපදෙස්** (අවධානයෙන් කියවිය යුතුය): 2016-01-30
පස්වරු
[1.45 – 5.00]
 - (1) **දී ඇති කාලය :** කියවීම සඳහා - විනාඩි 15 යි.
උත්තර ලිවීම සඳහා - පැය 03 යි. පිටු ගණන : 08
ප්‍රශ්න ගණන: 09
 - (2) **සියලුම ප්‍රශ්න වලට උත්තර සැපයිය යුතු වේ.**
 - (3) **ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.**
 - (4) **ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇහොත්, ඒවා පැහැදිලිව දක්වන්න.**
 - (5) **වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.**
 - (6) **අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.**
 - (7) **ලකුණු 100.**

A කොටස

අතිවාරියය ප්‍රශ්න හතර (04) කි.
(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙකු වන සජීන් දැනට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි නිෂ්පාදන සමාගමක ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරයි.

- (a) වෘත්තීය ගණකාධිකාරීවරුන් සඳහා වූ ආචාර ධර්ම සංග්‍රහයේ දැක්වෙන පරිදි **සජීන් විසින් අනුකූල විය යුතු මූලික මූලධර්ම තුනක්(03) ලැයිස්තුගත කරන්න.** (ලකුණු 03)
- (b) මූලික මූලධර්ම වලට අනුකූලවීම සම්බන්ධයෙන් බලපෑ හැකි තර්ජන (threats) වර්ග දෙකක්(02) **සඳහන් කරන්න.** (ලකුණු 02)
(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය

"විගණකවරයාගේ වාර්තාව මගින් කළමනාකාරිත්වය විසින් පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශන මත සහතික විමක් (assurance) සපයයි".

- (a) මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට (users) "සහතිකවීමක" ඇති වැදගත්කම **පැහැදිලි කරන්න.** (ලකුණු 02)
- (b) වෘත්තීය යෙදෙන්නෙකුට (practitioner) ව්‍යවස්ථාපිත විගණනය හැරුණ විට ඉටු කළ හැකි සහතිකවීමේ කාර්යසාධාරණත් (Assurance Engagements) සඳහා උදාහරණ තුනක්(03) **හඳුනා දක්වන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

සුභික්, K සහ C ඇසෝසියේට්ස් නමැති වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ විගණන කළමනාකරුවෙකු වේ. කළමනාකරණ නියෝජනයක් (management representation) සහ ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් පිළිබඳව සනාථ කිරීම් ලබාගැනීමෙන් තොරව මෙම සමාගමේ විගණන වාර්තාව අවසන් (finalized) කිරීමට නොහැකි බව ඔහු **සීමාසහිත රිජන්ට් (පොද්ගලික) සමාගමේ විගණනය** බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ විගණකවරයා වන **නාමල්** ට, පැහැදිලි කරයි.

- (a) කළමනාකරණ නියෝජනයන් ලබා ගැනීම අවශ්‍ය වන අවස්ථාවන් දෙකක්(02) **සඳහන් කරන්න.** (ලකුණු 02)
- (b) ලැබිය යුතු මුදල් ශේෂ සනාථ කරන ලෙස ඉල්ලා යවන ලද ඉල්ලීම් 35 කින් ප්‍රතිචාර දක්වා තිබුණේ ඉන් 3 ක් සඳහා පමණක් බව කණිෂ්ඨ විගණකයෙකු වන **විමල්**, **නාමල්** ට දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් **නාමල්** විසින් **විමල්** ට දිය යුතු උපදෙස් **පැහැදිලි කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය

යමුනා, සීමාසහිත KM සුපර්මාකට් (පොද්ගලික) සමාගමේ විගණනය සඳහා යොදවා ඇති ජ්‍යෙෂ්ඨ විගණකවරයා වේ. විගණනය පිළිබඳව මුල් වරට ලබා ගත් අවබෝධය සහ පසුගිය වර්ෂයේ විගණන වැඩ පත්‍රිකා වලට අනුව සමාගමට ශක්තිමත් අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ සම්පූර්ණ වූ අභ්‍යන්තර පාලනයන් ඇති බව **යමුනා** අවබෝධ කරගෙන ඇත. **සීමාසහිත KM සුපර්මාකට් (පොද්ගලික) සමාගමේ** ආදායම් සන්නිරීක්ෂණය (vouch) කිරීම ඇයට පවරා ඇත.

- (a) ආදායම් සම්බන්ධයෙන් වූ අභ්‍යන්තර පාලනයන්ගේ මෙහෙයුම් සම්පූර්ණතාවය ඇගයීම සඳහා **යමුනා** විසින් ඉටුකරනු ලැබිය හැකි පාලන පරීක්ෂණ (test of controls) දෙකක්(02) **සඳහන් කරන්න.** (ලකුණු 02)
- (b) ආදායමේ නිරවද්‍යතාවය (accuracy) සන්නිරීක්ෂණය කිරීම සඳහා **යමුනා** විසින් ඉටු කරනු ලැබිය හැකි තහවුරු කිරීමේ ක්‍රියාපටිපාටි (substantive procedures) තුනක්(03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

A කොටසෙහි අවසානය

B කොටස

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.
(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

- (a) විගණන සැලසුම් ලියවිල්ලක (audit planning memorandum) ඇතුළත් කළ යුතු කරුණු තුනක්(03) **ලැයිස්තුගත කරන්න.** (ලකුණු 03)
- (b) ප්‍රමාණාත්මක අවප්‍රකාශයන් පැවතීමේ අවදානම තක්සේරු කිරීමට හැකියාව ලැබීම පිණිස විගණක විසින් අස්තීන්වය හා එහි පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු වේ.
විගණකයෙකුට අස්තීන්වය හා එහි පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා යොදාගත හැකි තොරතුරු ප්‍රභවයන් තුනක්(03) **ලැයිස්තුගත කරන්න.** (ලකුණු 03)
- (c) **සීමාසහිත ග්ලෝබල් ෆෝන්ස් (පොද්ගලික) සමාගම**, ජ.ගම දුරකතන ආනයනය කර තොග වශයෙන් විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටී. ඔබ මෙම සමාගමේ විගණනය භාර අධීක්ෂණ නිලධාරියා ය. 2015 මාර්තු 31 දිනට ඉතිරි තොගයේ පැරණි මාදිලියේ ජ.ගම දුරකතන විශාල ප්‍රමාණයක් අඩංගුව ඇති බැව් වර්ෂය අවසානයේ තොග ගණන් ගැනීමේදී ඔබට නිරීක්ෂණය වී ඇත.
ඔබගේ විගණන කළමනාකරු සමග කළ සාකච්ඡාවකදී ඔහුද සමාගමේ ඉතිරි තොගයේ පිරිවැයට වඩා එහි ශුද්ධ උපලබ්ධි අගය අඩු බවත් එම නිසා මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කර ඇති තොගයේ අගය වැඩියෙන් දැක්වීමේ අවදානමක් ඇති බවට එකඟත්වය පළ කරන ලදී.
සීමාසහිත ග්ලෝබල් ෆෝන්ස් (පොද්ගලික) සමාගමේ විගණන අධීක්ෂණ නිලධාරියා වශයෙන් ඉහත හඳුනාගෙන ඇති විගණන අවදානම සඳහා දැක්විය හැකි ප්‍රතිචාර (responses) දෙකක්(02) **පැහැදිලි කරන්න.** (ලකුණු 04)
(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සමාසහිත ෆාස්ට් ග්‍රෑස් පොදු සමාගම (FG) පවිත්‍රකාරක ද්‍රව්‍ය (detergent), මදුරු දහර සහ සනීපාරක්ෂක නිෂ්පාදිත වැනි ඉක්මනින් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටී.

විකුණුම් පහත වැටීම නිසා මෑත කාලීන මූල්‍ය ප්‍රකාශන වලට අනුව FG සමාගමේ මූල්‍ය කාර්යසාධනය සතුටුදායක නොවීය. තරඟකරුවන්ගේ ක්‍රියාවන් FG සමාගමේ කාර්යසාධනය කෙරෙහි තදබල ලෙස බලපා ඇති බව එහි කළමනාකාරිත්වය හඳුනාගෙන ඇති අතර FG සමාගමේ අවදානම් කළමනාකරණය කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක්, පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ගැන සැලකිල්ල යොමු කර ඇත.

රවීන්, FG සමාගමේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ විගණනය භාර විගණන කළමනාකරුය. FG සමාගමේ තොග භෞතිකව සත්‍යාපනය කිරීමේදී භෞතික තොග ශේෂයන් හා බින්පත්‍රවල (bin cards) වාර්තාගත ශේෂයන් අතර සැලකිය යුතු තරම් වූ වෙනස්කම් බොහොමයක් දක්නට ලැබී ඇත.

ඔබ විසින් කළ යුතු දෑ,

- (a) අවදානම් කළමනාකරණ රාමුවක (Risk Management Framework) පියවරයන් තුන(03) සඳහන් කරන්න.(ලකුණු 03)
- (b) FG සමාගමේ නිරන්තරව භෞතිකව තොග සත්‍යාපනය කිරීමේ ඇති වැදගත්කම තහවුරු කිරීම සඳහා හේතු දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (c) විගණන කණ්ඩායමේ කණිෂ්ඨ විගණකයෙකු පහත සඳහන් ශේෂයන් අසාමාන්‍ය ඒවා ලෙස හඳුනාගෙන ඇති අතර එම ශේෂයන් සඳහා පහත සඳහන් වගුවේ හඳුන්වා දී ඇති සැඟහැම් (assertions) යටතේ විගණන සාක්ෂි ලබාගන්නා ලෙස රවීන් ඔහුට උපදෙස් දී ඇත:

ශේෂය	සැඟහැම්
විකුණුම්	පිටම. කිරීම (cut-off)
ලැබිය යුතු ගිණුම්	අයිතීන් හා බැඳීම් (Rights and Obligations)
ගෙවිය යුතු ගිණුම්	පැවැත්ම (Existence)
අලෙවිකරණ වියදම්	සිදුවීම (Occurrence)
ඉඩම්	පැවැත්ම (Existence)

ඉහත සඳහන් ශේෂ වල එක් එක් සැඟහැම් සඳහා විගණන සාක්ෂි ලබා ගැනීමේදී කණිෂ්ඨ විගණක විසින් ඉටු කිරීමට අවශ්‍යවන විගණන පරීක්ෂාවක් බැගින් හඳුනා දක්වන්න. (ලකුණු 05)
(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය

සමාසහිත ස්ටොරිජ් ඩ්‍රෙස් (පෞද්ගලික) සමාගම (SDPL) දේශීයව නිෂ්පාදනය කළ ඇඟළුම් හා තායිලන්තයෙන් ආනයනය කරන ලද ඇඟළුම් එහි විකුණුම්හල් 5 ක් මගින් විකුණනු ලබයි. මිලදී ගැනීම් මධ්‍යගතව සිදු කෙරේ. ඇණවුම් කළ භාණ්ඩ කෙලින්ම විකුණුම්හල් වෙත බාර දෙනු ලැබේ. සෑම විකුණුම්හලකටම තමන්ගේම තොග ලෙජරයක් තිබේ. එක් එක් විකුණුම්හලේ විකුණුම් පූරෝකතනය සහ තොග මට්ටම් පදනම් කරගෙන මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණය නිශ්චය කරනු ලැබේ.

සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා විසින් හඳුන්වාදෙන ලද නව සැපයුම්කරුවෙකුගෙන් 2015 නොවැම්බර් මාසයේදී මිලදීගැනීමේ කළමනාකරු විසින් භාණ්ඩ ඇණවුම් කරන ලදී. කෙසේවුවද, අදාළ නැව්ගත බඩු තොගය 2016 ජනවාරි 05 දින තෙක් ලඟා නොවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස SDPL සමාගමට 2015 දෙසැම්බර් මාසය සඳහා වූ විකුණුම් ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි විය.

මාසයක කාලයක් තුළ එකම ඇණවුමක් සඳහා වත් භාණ්ඩ බාර දී නැති බැවින් කාන්තා හැට්ට (blouses) වල හිඟයක් ඇති බවට පැමිණිල්ලක් ද කර ඇත. නුගේගොඩ විකුණුම්හලෙන් කරන ලද ඇණවුමකට අදාළ භාණ්ඩ නුගේගොඩ විකුණුම්හලට බාර දීම වෙනුවට දෙහිවල විකුණුම්හල වෙත බාර දී ඇති බවද පෙනී ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙහිවල විකුණුම්හලේ තොග අතිරික්තයක් හටගෙන ඇත.

SDPL සමාගමේ මූල්‍ය අංශය විසින් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට පෙර භාණ්ඩ ලැබීමේ පත්‍ර (Goods Received Notes - GRNs) සැපයුම්කරුවන්ගේ ඉන්වොයිසි සමඟ සසඳනු ලැබේ. සෑම මාසයකදීම සැපයුම්කරුවන්ගේ ගිණුම් ප්‍රකාශනයන් SDPL හි වාර්තා සමඟ සසඳනු ලැබේ.

මබ විසින් කළ යුතු දෑ,

- (a) අභ්‍යන්තර පාලනයන්හි ඇති ආවේණික සීමාවන් තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) SDPL සමාගමේ ක්‍රියාත්මක වන වැළැක්වීමේ පාලනයක් (preventive control) සහ අනාවරණ පාලනයක් (detective control) හඳුනා දක්වන්න. (ලකුණු 02)
- (c) ඉහත විස්තර කරන ලද අභ්‍යන්තර පාලන පද්ධතියේ ඇති අභ්‍යන්තර පාලන දුර්වලතා දෙකක්(02) හඳුනා දක්වන්න. (ලකුණු 02)
- (d) SDPL සමාගමේ කළමනාකාරිත්වය ඉහත (c) හි හඳුනාගෙන ඇති එක් එක් දුර්වලතාවය මඟහරවා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

C කොටස

අතිවාර්ෂ ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

- (a) ඒ ඒ විගණනයන්හි (individual engagements) තත්ත්ව පාලනය සඳහා සැලකිල්ලට ගතයුතු ප්‍රතිපත්තින් (policies) හා පටිපාටි (procedures) තුනක්(03) පැහැදිලි කරන්න. (ලකුණු 06)

- (b) **සීමාසහිත XYZ පොදු සමාගමට** බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන බලයලත් බෙදාහැරීමේ ජාලයක් ඇත. සමාගම, ශාඛා සහ නිෂ්පාදිත (herbal products) ආනයනය කර මාසයක ණය කාලයක් ඇතුළුව බෙදාහරින්නන්ට විකුණනු ලබයි. මෑතකදී පත්කරනු ලැබූ බෙදාහරින්නන් 4 දෙනෙකුගෙන් හැර සෙසු සියලුම බෙදාහරින්නන්ගෙන් එක් අයෙකුගෙන් රු.500,000/- බැගින් වූ බැංකු ඇපකරයක් (bank guarantee) ලබාගෙන ඇත.

මහිල් ඇසෝසියේට්ස්, සීමාසහිත XYZ පොදු සමාගමේ බාහිර විගණක වේ. මබ මහිල් ඇසෝසියේට්ස් හි විගණන කළමනාකරු වේ. මබ විසින් ජ්‍යෙෂ්ඨ විගණකයන්ගෙන් කෙනෙකු වන **කණිෂ්ක ට සීමාසහිත XYZ පොදු සමාගමේ** ලැබිය යුතු ගිණුම් විගණනය කිරීම පවරන ලදී.

මාලා, සීමාසහිත XYZ පොදු සමාගමේ ලැබිය යුතු ගිණුම් බාරව කටයුතු කරන නිලධාරිණිය වන අතර ඇය මබට පහත සඳහන් "ණයගැතියන්ගේ වයස් විශ්ලේෂණ" උපලේඛනය ලබා දී ඇත:

සීමාසහිත XYZ පොදු සමාගම : 2015 දෙසැම්බර් 31 දිනට ණයගැතියන්ගේ වයස් විශ්ලේෂණය:

නම	මුළු හිඟ මුදල (රු.)	දින 0-30 (රු.)	දින 31-60 (රු.)	දින 61-90 (රු.)	දින 91 ට වැඩි (රු.)
රාජපක්ෂ ට්‍රේඩින්	165,000	100,000	65,000		
ඇල්ලා ෆාමසි	986,754	870,000	60,000		56,754
සමීර ෆාමසි	1,870,320	452,650	320,165	652,800	444,705
කමිල් ග්‍රොසරි	356,420	356,420			
සමන් ෆාමසි	352,960	460,000		(107,040)	
මුදලට විකුණුම්	156,800	106,800	50,000		
පලම් ස්ටෝරිස්	278,600				278,600
අවිනිශ්චිත ණයගැති	240,500	240,500			
වෙනත් ණයගැති ***	1,156,450	420,300	356,800	115,200	264,150

*** සටහන: වෙනත් ණයගැතියන්, හිඟ හිට ඇති ශේෂය රු.100,000/- ට වඩා අඩුවෙන් ඇති ගනුදෙනුකරුවන් 34 දෙනෙකුගෙන් සමන්විත වේ.

මබ විසින් කළ යුතු දෑ,

- (i) සීමාසහිත XYZ පොදු සමාගමේ ලැබිය යුතු ගිණුම් විගණනය කිරීම සඳහා විගණන ක්‍රියාපටිපාටි ඉටු කිරීමේදී විශේෂ අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍ර හතරක්(04) හඳුනා දක්වන්න. (ලකුණු 04)
 - (ii) සීමාසහිත XYZ පොදු සමාගමේ ලැබිය යුතු ගිණුම් විගණනය කිරීම සඳහා විගණන ක්‍රියාපටිපාටි ඉටුකිරීමේදී ඉහත (i) හි දක්වන ලද එම ක්ෂේත්‍රයන් වැදගත් ලෙස සැලකීමට හේතුව බැගින් සඳහන් කරන්න. (ලකුණු 04)
 - (iii) විගණන ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත සඳහන් ලැයිස්තුවෙන් ලැබිය යුතු ගිණුම් නියැදියක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
 - (iv) සමීර ෆාමසියෙන් සහ ඇල්ෆා ෆාමසියෙන් සනාථයන් කැඳවීම සඳහා අවසර දීම සාමාන්‍යාධිකාරීවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව කණිෂ්ඨ ඔබට දැනුම් දුන්නේය.
විගණකවරයා වශයෙන් සාමාන්‍යාධිකාරීවරයාගේ හැසිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔබට ගතහැකි ක්‍රියාමාර්ග දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
- (c) විගණන කණ්ඩායමේ කණිෂ්ඨ සාමාජිකයෙකු සීමාසහිත XYZ පොදු සමාගමේ ස්ථාවර වත්කම් වලට කරන ලද එකතු කිරීම් පිළිබඳව ඉටුකරන ලද පරීක්ෂණ සඳහා වූ වැඩ පත්‍රිකාවක් පිළියෙල කර ඇත. ස්ථාවර වත්කම් වලට කරන ලද එකතු කිරීම් පිළිබඳව විගණන ලිපිගොනුවේ ඇති එකම වැඩ පත්‍රිකාව මෙය වන අතර එය ඔබගේ සමාලෝචනය සඳහා ඉදිරිපත් කර ඇත.

සීමාසහිත XYZ පොදු සමාගම			
සේවාදායකයා:		පිළියෙල කළේ:	
විස්තරය:		දිනය:	2015/06/25
		සමාලෝචනය කළේ:	
		දිනය:	
ස්ථාවර වත්කම් වලට එකතු කිරීම්			
	<u>2015</u>	<u>2014</u>	(රු. මිලියන)
ගොඩනැගිල්ල	40	0	
කාර්යාල ලි බඩු	35	15	
	<u>75</u>	<u>15</u>	
කළ වැඩ			
ස්ථාවර වත්කම් වලට එකතු කිරීම් වලින් එකතුව රු. මිලියන 22 ක් වූ නියැදියක් පරීක්ෂා කරන ලදී.			

මබ විසින් කළ යුතු දෑ,

- ඉහත සපයා ඇති වැඩ පත්‍රිකාවේ දක්නට ලැබුණ මිනැම දුර්වලතා පහක්(05) හඳුනා දක්වන්න. (ලකුණු 05)
- (මුළු ලකුණු 25)

- (a) **ලක්මාල්, S සහ S ඇසෝසියේට්ස්** නම් වූ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයක ජ්‍යෙෂ්ඨ විගණකයෙකු ලෙස සේවය කරයි. ඔහු වොකොලට් නිෂ්පාදනය කරන සමාගමක් වූ **සීමාසහිත කැන්ඩි (පෞද්ගලික) සමාගමේ** විගණනය අවසන් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටී. විගණනය කරගෙන යාමේදී සැලකිය යුතු ගැටළු කිසිවක් මතු වී නොතිබුණි. **සීමාසහිත කැන්ඩි (පෞද්ගලික) සමාගමේ** 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව කෙටුම්පත් කළ විකරණය නොකළ (unmodified) විගණන වාර්තාවක් පිළියෙල කරන ලෙස විගණන කළමනාකරු ඔහුට උපදෙස් දුන්නේය. ඔහු විසින් පිළියෙල කරන ලද පහත දක්වා ඇති කෙටුම්පත් වාර්තාව විගණන කළමනාකරුගේ සමාලෝචනය සඳහා දැන් සූදානම්ව ඇත.

සීමාසහිත කැන්ඩි (පෞද්ගලික) සමාගමේ විගණන වාර්තාව

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වාර්තාව

සීමාසහිත කැන්ඩි (පෞද්ගලික) සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය යන ඒවායින් සමන්විත මේ සමඟ ඇති මූල්‍ය ප්‍රකාශන අප විසින් විගණනයට භාජනය කළෙමු.

මූල්‍ය ප්‍රකාශන සඳහා කළමනාකාරීත්වයේ වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම කළමනාකාරීත්වයේ වගකීම වේ.

විගණකවරයාගේ වගකීම

අපගේ විගණනය පදනම් කරගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම අපගේ වගකීම වේ. අප විසින් ආවාරධර්ම අවධානයට අනුකූල විය යුතු බවත්, මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාධක ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳව සාධාරණ තහවුරුවක් ලබා ගැනීමට අප විසින් විගණනය සැලසුම්කර ඉටු කිරීමටත් එම ප්‍රමිත වලින් අවධානය කෙරේ.

විගණනයකදී මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම සම්බන්ධව විගණන සාක්ෂි ලබා ගැනීමේ ක්‍රියා පටිපාටීන් ක්‍රියාවේ යෙදවිය යුතුය. තෝරාගන්නා විගණන ක්‍රියා පටිපාටීන් විගණකවරයාගේ විනිශ්චය අනුව තීරණය වන අතර එයට වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාධක ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් වේ. එම අවදානම් තක්සේරුවේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ සාධාරණව ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනය විගණක සලකා බලන අතර එය අවස්ථානුකූලව යෝග්‍ය විගණන ක්‍රියා පටිපාටි නිර්මාණය කිරීම සඳහා වන අතර එහෙත් එය අස්තිත්වයේ අභ්‍යන්තර පාලනයන්ගේ සඵලදායකත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමේ අරමුණින් කරනු නොලැබේ. විගණනයකට භාවිත කරන ලද ගිණුම් ප්‍රතිපත්තිවල යෝග්‍යතාවය සහ කළමනාකාරීත්වය විසින් කරන ලද ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශන වල සමස්ථ ඉදිරිපත් කිරීම ඇගයීම ද ඇතුළත් වේ.

අප විසින් අපගේ විගණන මතයට පදනමක් ලබා දීම සඳහා ප්‍රමාණවත් සහ යෝග්‍ය සාක්ෂි ලබා ගත් බව අපි විශ්වාස කරමු.

මතය

සීමාසහිත කැන්ඩි (පෞද්ගලික) සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලින් සමාගමේ මූල්‍ය තත්ත්වය සෑම ප්‍රමාණාත්මක අංශයන්ගෙන්ම සාධාරණ ලෙස ඉදිරිපත් කර ඇති බව අපගේ මතය වේ.

වෙනත් තෛතික හා නියාමන අවධානයන් පිළිබඳ වාර්තාව

මෙම මූල්‍ය ප්‍රකාශන, 2007 අංක 07 දරණ සමාගම් පනතේ 151 (2) වගන්තියේ අවධානයට අනුකූල වන බව අපගේ මතය වේ.

කොළඹ දිනය :

මබ විසින් කළ යුතු දෑ,

- (i) විකරණය කළ (modified) විගණන මත වර්ග තුන(03) පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (ii) ලක්මාල් විසින් කෙටුම්පත් කරන ලද ඉහත දී ඇති විගණන වාර්තාවේ ඇති වැරදි පහක්(05) පැහැදිලි කරන්න. (ලකුණු 10)

(b) මබ, සීමාසහිත කමල් (පොද්ගලික) සමාගමේ බාහිර විගණනය සම්බන්ධ වගකීම උසුලන ජ්‍යෙෂ්ඨ විගණකයා වේ. 2015 ජූනි 30 දිනට සීමාසහිත කමල් (පොද්ගලික) සමාගමේ සහකාර ගණකාධිකාරීවරයා විසින් පිළියෙල කරන ලද පහත සඳහන් බැංකු සැසඳුම් ප්‍රකාශය මබට ලැබී ඇත.

2015 ජූනි 30 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය

			රු.	රු.
පොදු ලෙපර බැංකු පොත අනුව ශේෂය				1,875,600
එකතු කළා: නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ වෙක්පත්				
දිනය	වෙක්පත් අංකය	සැපයුම්කරුගේ නම		
2014.10.12	421356	සීමාසහිත සිසිර (පොද්ගලික) සමාගම	125,000	
2014.11.11	421389	සුනිල් සිටෝර්ස්	356,800	
2015.10.01	370122	කමිල්	75,800	
2015.06.22	462572	සීමාසහිත අසෝකා (පොද්ගලික) සමාගම	145,200	
2015.06.27	462581	මහේෂ්	23,400	
2015.06.29	462584	රුවන්	14,850	
2015.06.29	462594	මාලක	86,880	
2015.06.22	හඳුනා නොගත් හර කිරීම්		70,000	897,930
අඩු කළා : උපලබ්ධි නොවූ තැන්පතු				2,773,530
දිනය	වෙක්පත් අංකය	ගනුදෙනුකරුගේ නම		
2015.06.24	352161	නයෝමි	358,400	
2015.06.29	125630	සරත්	422,120	
2015.03.04	හඳුනා නොගත් සෘජු තැන්පතු		75,800	
2015.06.28	මුදල් තැන්පතු		100,000	956,320
බැංකු ප්‍රකාශය අනුව ශේෂය				1,817,210

මබ විසින් කළ යුතු දෑ,

- (i) අස්නිත්වයකට බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කිරීමෙන් ලැබෙන වාසි දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 01)
- (ii) ඉහත සඳහන් බැංකු සැසඳුම් ප්‍රකාශයේ මබ විසින් විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය වන ක්ෂේත්‍රයන් හතරක්(04) හඳුනා දක්වන්න. (ලකුණු 04)
- (iii) මෙම ක්ෂේත්‍ර හතර(04) සඳහා විශේෂ අවධානය යොමු කළ යුත්තේ ඇයි දැයි සඳහන් කරන්න. (ලකුණු 04)
(මුළු ලකුණු 25)

කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
01 මට්ටම අවබෝධය වැදගත් තොරතුරු ආවර්ජනය සහ පැහැදිලි කිරීම.	නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.
	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
	හඳුනා දක්වන්න	යමක් මනා සැලකිලිමත් වීමකින් අනතුරුව හඳුනා ගැනීම හෝ තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
	ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව අදාළ කරුණු එකින් එක වචනයෙන් ලියා දැක්වීම.
	සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාවය පෙන්නුම් කිරීම හෝ තහවුරු කිරීම.
	සඳහන් කරන්න	යමක් ස්ඵර ලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම.
	ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම.
	විමසන්න	අවසන් නිගමනයකට පිවිසීම සඳහා විවිධ පැතිකඩ තර්කානුකූලව සවිස්තරව පරීක්ෂා කිරීම.
	පැහැදිලි කරන්න	අදාළ කරුණු සවිස්තරාත්මකව දැක්වීම.
	අර්ථකතනය කරන්න	අවබෝධයට පහසු සුපුරුදු පද මගින් අර්ථය ඉදිරිපත් කිරීම.
	හඳුනාගන්න	සෙවීමෙන් හෝ ප්‍රයත්න දැරීමෙන් නිගමනයකට එළඹීම.
	සටහන් කරන්න	අදාළ කරුණු විස්තරාත්මකව සටහන් කිරීම.
සාරාංශගත කරන්න	කරුණු වශයෙන් හෝ සංඛ්‍යා වශයෙන් ප්‍රධාන කරුණු කෙටියෙන් දැක්වීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
02 මට්ටම භාවිතය ඉගෙනගත් පසුබිම නොවන පසුබිමක දැනුම භාවිත කිරීම / සංවෘත ගැටළු විසඳීම.	භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යොදන්න.
	තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
	ප්‍රදර්ශනය කරන්න	සුවිශේෂී ලෙස උදාහරණ සමග ඔප්පු කරන්න.
	ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
	පිළියෙල කරන්න	දී ඇති විස්තර සැලැස්මකට ගොනු කිරීම.
	ප්‍රමුඛතා දක්වන්න	වැදගත්කම, අනුපිලිවෙල අනුව දක්වන්න.
	සසඳන්න	තවත් දෙයක් සමග සංගත වේදයේ බැලීම.
විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් භරහා විසඳුම් සෙවීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
03 මට්ටම විශ්ලේෂණය අදහස් අතර සම්බන්ධතා ගොඩනගා සමාන අසමානතා බැලීම / විවෘත ගැටළු විසඳීම.	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණිස පරීක්ෂා කිරීම.
	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	